

NATURE OF
POLITICAL SCIENCE,
STUDY OF POLITICS
AND
APPROACHES
(Part IV)

දේශපාලන විද්‍යා අධ්‍යාපන ප්‍රවේශ

දේශපාලන විද්‍යාව පුළුල් විෂය පරියකින් ද ඒ නිසා ම ප්‍රවේශ ගත්තාවකින් ද සමන්විත වන ගාස්ත්‍රිය ගික්ෂණයකි. එහි විෂය පරිය මෙන් ම ප්‍රවේශය ද දීර්ඝ ඉතිහාසයක් තුළ විකාශනය වූ ඒවා ය. එම විකාශනයේ දී විසි වන සියවසේ දී සිදු වූ වර්ධන වැදගත් ය.

දේශපාලන විද්‍යාව ස්වාධීන විද්‍යාත්මක ගික්ෂණයක් ලෙස සිය අනන්‍යතාව තහවුරු කළේ ද විසි වැනි සියවසේ දී ය.

එමෙන් ම දේශපාලන විද්‍යාවේ ප්‍රවේශය ලෙස අද අප සලකන බොහෝ කරුණු විසි වන සියවසේ වර්ධනය වූ ඒවා ය. ඒවා සිදු වුයේ පුළුල් වශයෙන් සමාජීය හා මානවීය විද්‍යා කෙශ්ටුයේ ඇති වූ වර්ධන සහ පරිවර්තන පිළිබඳ සන්දර්භයෙහිය.

දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ කිහිපයකි.

- දාර්ණීක / ප්‍රතිමානීය ප්‍රවේශය
- තුළනාත්මක ප්‍රවේශය
- බහු විෂයක ප්‍රවේශය
- විද්‍යාත්මක (වර්යාවාදී) ප්‍රවේශය
- දේශපාලන අර්ථ ගාස්ත්‍රීය ප්‍රවේශය
- සමාජ විද්‍යාත්මක ප්‍රවේශය
- ස්ත්‍රීවාදී ප්‍රවේශය.

දාර්ණික-ප්‍රතිමානීය ප්‍රවේශය (Philosophical-Normative Approach)

දේශපාලන අධ්‍යයනය මුළුන් ම යොඳාගත් ජීර්ණකාලීන පැවත්මක් ඇති අධ්‍යයන ප්‍රවේශය මෙය යි.

මෙහි පුරෝගාමීන් වූයේ ප්‍රේල්ටෝ සහ ඇරිස්ටෝට්ල් ය.

යුරෝපා දේශපාලන වින්තනයේ ප්‍රධාන බලවේග ඉදිරිපත් කළ සිසරෝ, ගාන්ත ඔගස්ටීන්, මැකියාවෙලී, තෝමස් හොබිස්, පෝන් ලොක්, එම්මානුවෙල් කාන්ට්, හේල්ල්, කාල් මාක්ස් මෙම ප්‍රවේශයේ ප්‍රධාන ප්‍රකාශකයෝ ය.

විසි වන සියවසේ වින්තකයන් අතර මහත්මා ගාන්ධි, හැනා අරෙන්ඩර්, පෝන් රෝල්ස්, වාල්ස් වේල්ර් සහ ය්‍රේන් හබර්මාස් ප්‍රධාන වෙති.

මෙම වින්තකයන්ගේ ද්‍ර්යෙනයන්හි විවිධ වෙනස්කම් තිබුණුත් ඔවුන්ට පොදු ප්‍රධාන කරුණු දෙකක් හඳුනාගත හැකි ය.

- I. ඔවුන් දේශපාලන විද්‍යාගුරුයන් නො ව දේශපාලන දාර්ගෙනිකයන් වීම.
- II. ඔවුන් හැම දෙනා ම දේශපාලනය යන ප්‍රපාඨය දෙය බැලුවේ ප්‍රතිමානිය (Normative) දෑම්ප්‍රේ කෝන්ත්‍රායකින් වීම.

ද්‍ර්යෙනවාදී ප්‍රවේශයේ මූලික ලක්ෂණ තුනකි.

- I. ලෝකය පිළිබඳ අතිමුලික (fundamental) ප්‍රශ්න ඇයිම සහ විභාග කිරීම.
නිදියුත්
 - ලෝකය යනු කුමක් ද?
 - ලෝකයේ පැවත්ම සිදුවන්හේ කෙසේ ද?
 - ලෝකය ගැන ගැනනය කළ හැකි ද?
 - මනුෂය ජීවිතයේ හා පැවත්මේ අර්ථයක් තිබේ ද?
 - ජීවිතය යනු කුමක් ද?

දේශපාලනය සම්බන්ධ ව දේශපාලන ද්‍රීගෙනවාදීන් විනාග කරන අතිමුලික ප්‍රශ්න වලට ඇති උදාහරණ :-

- දේශපාලනය යනු කුමක් ද?
- රාජ්‍යය යනු කුමක් ද? රාජ්‍යය පවතින්නේ කවර පර්මාර්පියක් සඳහා ද?
- රාජ්‍යයට මනුෂ්‍යයන් අවනත විය යුත්තේ ඇයි?
- රාජ්‍යය හා අනෙකුත් මනුෂ්‍ය සමාගම් අතර ඇත්තේ කවර සම්බන්ධයක් ද?

මෙවැනි ප්‍රශ්න අදටත් සාකච්ඡා වන, දේශපාලන ද්‍රීගෙනවාදීන් මත කරන අතිමුලික ප්‍රශ්න වේ.

II. ද්‍රීගෙනවාදීන් ලෝකය තෝරුම් ගැනීමට අප පාවිච්ච කරන සංකල්පවල අර්ථය නිරවුල් සහ නිශ්චිත කර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වනි.

ශ්‍රී උදාහරණ :-

යුත්තිය, සාධාරණාත්වය, සමානාත්මකාව, නිදහස, අයිතිවාසිකම්, යනාදි දේශපාලන විද්‍යාවේ මුලික සංකල්පවල අර්ථ ගැහුරුම දොයා යාම.

III. දුර්ගනවාදී ප්‍රවේශය දේශපාලනයෙහි ප්‍රතිමානීය අරමුණු ගැන දක්වන දැඩි උනන්දුව :-

- ප්‍රතිමානීය (Normative) යන්නෙහි අර්ථය “වට්නාකම් විනිශ්චයන්ගේ සමන්විත” යන්න යි.
- ලෝකයේ සිදු වන දේ පිළිබඳ ව අප අතර හොඳ/නරක, යහපත්/අයහපත් ආදි ලෙස වට්නාකම්, විනිශ්චය කිරීම් තිබේ. ඒවා වනාගි ප්‍රතිමානීය විනිශ්චය කිරීම් ය.

ලදාහරණ :-

දරුණු අපරාධකරුවන්ට මත්තා දකුවම අනිවාර්ය කළ යුතුද යන්න පිළිබඳ හොඳ/නරක/යහපත්/අයහපත් වශයෙන් වට්නාකම් පිළිබඳ විනිශ්චය කිරීම් ඇත.

එමෙන්ම ලෝකයේ සිදුවීම් පිළිබඳව ගුණාත්මක ඇගයීම් කිරීමේ මිනුම් දකු අපට සැපයෙන්නේද ප්‍රතිමානීය සංකල්ප විසිනි.

දැඩාහරණ :-

- I. සමාජය සමානාන්ත්‍රණවට ගරු කළ යුතුයි.
- II. දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යොමු විය යුතු යි.

* දේශපාලන දැරුණෙන වාදයේ ප්‍රතිමානීය සංකල්පය තරමක් ඉහළ මට්ටමේ අර්ථ දෙකක් ඇගවීම සඳහා භාවිත කෙරේ.

- I. දේශපාලන වින්තනය, අධ්‍යාපනය සහ විග්‍රහය මෙන් ම දේශපාලන ආයතන සහ භාවිතයන් ද සමාජයේ පොදු අප්‍රක්ෂා සහ යහපත වෙනුවෙන් කැප විය යුතුය යන පිළිගැනීම.
- II. දේශපාලන අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දේශපාලන ප්‍රපංච යනු මොනවා දැයි භුද්‍යක් විස්තර කිරීම ම නොව, දේශපාලන ආයතන සහ භාවිත කෙසේ සකස් විය යුතු ද යන්න යෝජනා කිරීම ද වීම.

* මේවන තෙක් සිටි සෑම දේශපාලන දාර්ණිකයකුගේම වින්තන වූ කළේ මෙම ප්‍රතිමානීය අරමුණු දෙක වෙතින් හැඩ ගැස්වී ඇති ඒවාය.

ඛාර්ගනික-ප්‍රතිමානීය ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණා:

මෙහි භාවිත කරන සිංකල්පවල අද්ද ගැහුරින්ම ගබවීමෙන් නිර්මාණය කිරීම.

දේශපාලන ලෝකය පිළිබඳ ඇති මූලික ගැටලු මත් කරමින් ජ්‍යෙෂ්ඨ විභාග කිරීම.

දේශපාලන වින්තන විග්‍රහයේ ආයතනවල සහ භාවිතවල ප්‍රතිමානීය ලක්ෂණා හා කැපවීම් ගැන උනන්දු වේම.

තුළනාත්මක ප්‍රවේශය

තුළනාත්මක යන්නෙහි අර්ථය “සංසන්දනාත්මක” යන්න යි.

තුළනාත්මක අධ්‍යයන ප්‍රවේශය වැදගත් කොට සලකන්නේ එක් ප්‍රධාන ගෛන සම්පාදන හේතුවක් නිසා ය. එනම් යම් සමාජ දේශපාලන ප්‍රපංචයක් / ගැටලුවක් / තේමාවක් පිළිබඳ ව වඩාත් පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්නට නම් එම ප්‍රපංචය / ගැටලුව / තේමාව ප්‍රකාශයට පත් වන එක් අවස්ථාවක් නොව අවස්ථා කිහිපයක් ම සන්සන්දනාත්මකව අධ්‍යයනය කිරීම වඩාත් එමදායී වන්නේය යන්න යි.

ලදාහරණ I :-

රටක දේශපාලන ස්ථාවර හාවයට තුවුදෙන වඩාත් භෞදු ආණ්ඩු කුමය කුමක් ද? යන ගැටලුව පිළිබඳ ව අධ්‍යයනය සඳහා ලෝකයේ පවතින ජ්‍යායාධිපති හා පාර්ලිමේන්තු ආණ්ඩුකුම කිහිපයක් තුළනාත්මක ව හැඳුරුයන් යි.

ලිඛාගරණ II :-

ගැටුම් තියුණු වී ඇති රටක හා සාමය තහවුරු වී ඇති රටක දේශපාලන ස්ථාවර හාවය සඳහා වඩා සුදුසු ම ආන්ත්‍රික ක්‍රමය කුමක්ද යන්න අධ්‍යාපනයකිරීමට ද තුළනාත්මක ප්‍රවේශය අවශ්‍ය වේ.

දේශපාලනය තුළනාත්මක ව හැඳුක්‍රිය යුත්තේ ඇයි? මෙහි ද කෙනත් නිවේදන් සහ ජාත්‍ය වැන්ත්‍ර යන දේශපාලන විද්‍යාගුදෙන්ගේ Foundation of Comparative Politics යන කෘතියෙන් සැපයෙන පිළිතුරු වැදගත් වේ.

1. තම රටේ දේශපාලනය මැනවීන් අවබෝධ කර ගැනීමට නම් අනෙක් රටවල දේශපාලනය ගැන අවබෝධය ලබා ගැනීම වැදගත් වීම.
2. එක් එක් රටක දේශපාලන ඉතිහාසය, දේශපාලන පසුබිම සහ දේශපාලන ආයතන ගැන ලබාගන්නා සංසනදීනාත්මක අවබෝධයකින් තොර ව එම රටවල දේශපාලනය ගැන මනා අවබෝධයක් ලබාගත නොහැකි වීම.

තුළනාත්මක අධ්‍යයන ප්‍රවේශයේ බාරා තුනකි.

- a. සම්භාවන තුළනාත්මක දේශපාලන අධ්‍යයන ප්‍රවේශය
- b. විසි වැනි සියවසේ තුළනාත්මක දේශපාලන අධ්‍යයනය
- c. සමකාලීන තුළනාත්මක දේශපාලන අධ්‍යයනය

a. සම්භාවන තුළනාත්මක දේශපාලන අධ්‍යයන ප්‍රවේශය :-

මෙක් අධ්‍යයනය පූර්තන ග්‍රීක, රෝම මෙන් ම මධ්‍යතන යුරෝපීය දේශපාලන වින්තනය කරා ගමන් කරයි. ඇරිස්ටෝටල් *The Politics* නම් කෘතියේ එකල ග්‍රීක සම්භාණ්ඩුවල පැවති ආණ්ඩුකුම වර්ගී කරනාය සඳහා යොදා ගත්තේ තුළනාත්මක විධි ක්‍රමය සියලු ප්‍රකාශන ඇති අවස්ථාව ප්‍රතිඵලිත විය යුතු වේ.

ආණ්ඩුවල ස්වභාවය වර්ග කිරීම සඳහා ඔහු මිනුම් දඩු දෙකක් හාවින කෙලේ ය. එනම් පාලකයන්ගේ සංඛ්‍යාව සහ ආණ්ඩුව දුෂ්චිතද යන්නයි ඇරිස්ටෝටල් ග්‍රීසියේ පැවති ආණ්ඩුකුම රාජාණ්ඩු, වංගාධිපති ආණ්ඩු, ප්‍රජාපිඛිත ආණ්ඩු, කතිපයාධිකාරී ආණ්ඩු සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ලෙස වර්ගීකරණය කෙලේ ආණ්ඩු කුම පිළිබඳ ව තුළනාත්මක අධ්‍යයනයක් පදනම් කරගෙන ය.

b. විසි වැනි සියවලස් තුළනාත්මක දේශපාලන අධ්‍යයනය

මෙම අධ්‍යයන ප්‍රබේදය ඇඟිල්කාවේ විශ්ව විද්‍යාලවල 1960 දැක්කයෙන් පසු ව වර්ධනය වුවකි එය දේශපාලන අධ්‍යයනයේ විද්‍යාත්මක නැණුරුව පසුව කොටගෙන ඇති වුවකි. විද්‍යාත්මක දේශපාලන විද්‍යා ධාරාවේ ප්‍රධාන තර්කය වූයේ දේශපාලන විද්‍යා විධි ක්‍රමය ද ස්වාධාවික විද්‍යා විධික්‍රමයට අනුරූප ආනුහවික විද්‍යාවක් විය යුතු ය යන අදහස යි.

මෙහි දී තුළනාත්මක දේශපාලන අධ්‍යයනයේ මාධ්‍ය විය යුත්තේ ආන්ත්‍රික ව්‍යවස්ථා හෝ දේශපාලන ඉතිහාසය හෝ සංස්ක්‍රිතිය කිරීම නො ව ආනුහුතික ව නිරීක්ෂණය කළ හැකි වර්තමාන දේශපාලන තේමා පදනම් කොටගෙන, වෙනස් දේශපාලන ක්‍රම (Political Systems) තුළනාත්මක ව හැඳුරුම යි.

එම තේමා නම් දේශපාලන න්‍යාමිකරණය, දේශපාලන වර්ධනය, දේශපාලන සංස්කෘතිය දේශපාලන සමාජානුයෝගීතා සහ දේශපාලන වර්යාව යනාදිය යි.

මේ ප්‍රචේරය යොදාගත් ප්‍රධාන තුළනාත්මක දේශපාලන විද්‍යා කාන්ති කිහිපයක් නම්

- I. ගේඛීයල් ඩී. ආමන්ඩ් - “තුළනාත්මක දේශපාලන කුම” නම් ලිපිය (1956) *The Journal of Politics* වෙළුම 18-අංක 3)
- II. ගේඛීයල් ඩී. ආමන්ඩ් සහ ජේම්ස් එස්. කෝල්මන් - 1960, *The Politics of the Developing Areas* (සංවර්ධනය වන කලාපවල දේශපාලනය) නම් ගුන්ටය.
- III. සිමුවර් මාරින් ලිජ්සරි, 1960, “දේශපාලන මිනිසා : දේශපාලනයේ සමාජ පදනම” (*Political Man: The Social Bases of Politics*) යන ගුන්ටය.
- IV. ගේඛීයල් ඩී. ආමන්ඩ් සහ සිඩිනි වර්බා - 1963 “පුරුවකී දේශපාලන සංස්කෘතිය: රටවල් පහක දේශපාලන ආකල්ප සහ ප්‍රජාතනත්ත්වාදය” (*The Civic Culture: Political Attitudes and Democracy in Five Nations*) නම් ගුන්ටය.
- V. සැමුවෙල් පී. හන්ටින්ටන් - 1968 “වෙනස් වන සමාජවල දේශපාලන පරියාය” (*Political Order in Changing Societies*) නම් ගුන්ටය.

c. සමකාලීන තුළනාත්මක දේශපාලන අධ්‍යයනය

සමකාලීන තුළනාත්මක දේශපාලන විද්‍යා සාහිත්‍යය පරීක්ෂා කරන විට පහත සඳහන් පැනිකඩවල් නිරීක්ෂණය කළ හැකිය.

- i. මෙහි දී අධ්‍යයනයට ලක් කළ හැකි විෂය පරිය බෙහෙවින් නම් සඳහා ය. දේශපාලන ආයතන, දේශපාලන ක්‍රියාවලි, දේශපාලන පරිවර්තනය, සමාජ දේශපාලන ගැටුම්, සාම ක්‍රියාවලි, රාජ්‍යයේ ස්වභාවය සහ පරිවර්තන, ප්‍රජාතන්ත්‍රිය පරිවර්තනයේ දිගානති, පුරුවැසි ක්‍රියාකාරීත්වය, ජාතිකවාදී දේශපාලනය, සිව්ල් සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය, මානව අයිතිවාසිකම්, ස්ථීර්තියේ දේශපාලන සහභාගීත්වය යන තේමා උදාහරණ යි.
- ii. තුළනාත්මක දේශපාලන විග්‍රහය කළ යුත්තේ දේශපාලන සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පර්මාද්‍ර්යී මාදිලින් වෙතින් ලබා ගෙන්නා මිනුම් දූඩු භාවිත කරමින් නොවන අතර එවැනි සුසමාද්‍ර්යී මාදිලි අවශ්‍ය නැත.
- iii. තුළනාත්මක විග්‍රහයේ අරමුණා විය යුත්තේ එක් එක් රටවල දේශපාලන යථාර්ථයන් වෙතින් තුළනාත්මක පාඨම් උකහාගෙන දේශපාලන විග්‍රහය ගෙන්තිමත් කිරීම යි.

බහු විෂයක ප්‍රවේශය

මෙම ප්‍රවේශයෙන් සිදු වන්නේ දේශපාලන විද්‍යාවෙන් බාහිර කික්ෂණායන්ගේ න්‍යාය, සංකල්ප හා විධිතුම දේශපාලන විද්‍යා විග්‍රහයට යොදාගැනීම සි. දේශපාලන විද්‍යාවේ ඉතිහාසය දෙස බලන විට දේශපාලන විද්‍යාව සෑම විට ම අනෙක් කික්ෂණා හා සම්බන්ධ වේ, ඒවායෙන් පෝෂණාය වේ ඇති බව පෙනේ.

උදාහරණ :-

ග්‍රීක යුගයේ -	දේශනවාදය
රෝම යුගයේ -	දේශවර්ම ගාස්තුය, ඉතිහාසය සහ නීති විද්‍යාව
19 වන සියවසේ දී -	අර්ථ ගාස්තුය, ඉතිහාසය, නීති විද්‍යාව
20 වන සියවසේ දී -	සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මෙන්ම විද්‍යාව, තුළුගේල විද්‍යාව, කලාව, සාහිත්‍යය

බහු විෂයක ප්‍රවේශක් දේශපාලන විද්‍යාවට අවශ්‍ය වීමට නොතු කිහිපයකි.

දේශපාලනය යන්න සමාජයේ අනෙකුත් පැතිකඩවලින් නුදෙකලා ව, වියුක්තව පවතින දෙයක් නොව, ඒවා සමග බඳුද වී තිබෙන සහ සමාජය වෙතින් ම පැන නගින ප්‍රපංචයක් විම.

ලදානරණ :-

ප්‍රජාතන්ත්‍රවාදය හා කුල සාධකය අතර සම්බන්ධය. මෙය ලංකාවේ හා ඉන්දියාවේ දේශපාලන සංස්කෘතියේ වැදුගත් තේමාවක් මෙන්ම උනතෝකෝටිකයක්ද වෙයි. එය මැනවින් අවබෝධ කර ගැනීමට නම් සමාජ විද්‍යා සහ මානව විද්‍යා ප්‍රවේශ දේශපාලන විද්‍යා විග්‍රහයට අවශ්‍ය වේ.

බහු විෂයක යන සංකල්පයේ අර්ථ තුනක් තිබේ.

- I. නිශ්චිත ගාස්ත්‍රිය විෂයයක් ලෙස අනන්‍ය වී තිබුණ් සමාජයේ අනෙකුත් පැතිකඩ සමග ද දේශපාලනය අඩු වැඩි වශයෙන් සම්බන්ධ බව පිළිගැනීම.
- II. දේශපාලන විද්‍යාවේ එකටම ආවේණික න්‍යාය හා සංකල්ප තිබුණුද, අනෙකුත් විෂයයන්ගේ න්‍යාය සහ සංකල්ප සමග ඒවා බැඳී තිබීම සහ ඒවායින් පෝෂණය ලබාම.

III. නෝයවලට හා සංකල්පවලට අමතරව විධිතුම සම්බන්ධවද දේශපාලන විද්‍යාව වෙනත් ගික්ෂණ ධරාවන් සතු විධිතුම සමග සම්බන්ධ වීම හා ඒවායින් පෝෂණය ලැබේම.

ClassWork.LK

විද්‍යාත්මක (ච්‍රියාවාදී) ප්‍රමෙහය.

“දේශපාලන විද්‍යාව” යන්නට විසි වැනි සියවසේ දෙන ලද අර්ථයක් වන්නේ “විද්‍යාත්මක විධිකුමය” (scientific method) හාවිත කරමින් දේශපාලනය අධ්‍යාපනය කිරීමය යන්න යි.

මෙම නව අර්ථයෙන්, දේශපාලන විද්‍යාව සැබඳ සහ නිර්ව්‍යාප විද්‍යාවක් බවට පත්විය හැක්කේ එය ස්වාභාවික විද්‍යාවන් දැඩි ආර්ථික විද්‍යාව සහ මත් විද්‍යාව ද විසින් හාවිත කරනු ලැබූ විද්‍යාත්මක විධිකුමය තම විධි කුමය ලෙස යොදාගත් විට පමණිය යන අදහස ගම්සමාන විය.

මෙය 1930 දැකවල දී සහ 1940 දැකවල දී ප්‍රධාන වශයෙන් ඇමරිකානු දේශපාලන විද්‍යාජ්‍යයන් කණ්ඩායමක් අතර ප්‍රව්‍ලීත වූ අදහසකි.

ආර්ථික හා සමාජ විද්‍යාජ්‍යයන් ද අතර මුල් බැසගෙන තිබූ මෙයින් ප්‍රකාශ වූයේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය ගැන කරන අධ්‍යාපන වෙතින් “වලංගු”, “විශ්වසනීය” සහ “නිවැරදි” දැනුම ගොඩ නගන්නට නම්, ඒවායේ කුම විද්‍යාව නව දිගානතියකට යොමු විය යුතු බව යි.

ශ්‍රී නවමග නම් ස්වාභාවික විද්‍යාවන් ඒ වනවිට සාර්ථක ව යොදා ගෙන ඇති “විද්‍යාත්මක” සහ “ආනුහවික” විධිකුමය යි.

විද්‍යාත්මක ප්‍රවේශයේ මූලධර්ම

සමාජ දේශපාලන අධ්‍යාපනයේ ඉලක්කය විය යුත්තේ “ආනුහාවික පර්යේෂණ” වෙතින් ලබා ගන්නා කරුණු, සාක්ෂාත් සහ දත්ත මත පදනම් වූ දැනුමක් නිෂ්පාදනය කිරීම ය.

“ආනුහාවික පර්යේෂණ” කෙරෙන්නේ නිරීක්ෂණය සහ ප්‍රතේෂක්ෂණය කළ හැකි කරුණු සහ දත්ත සමාජ දේශපාලන ප්‍රපාදනයන් පිළිබඳ ව සෞදා ගැනීම යි.

විද්‍යාත්මක ව ගොඩනගන සමාජ-දේශපාලන විග්‍රහය “වාස්ත්වික” (objective) විය යුතු ය. එනම් විද්‍යාත්මක ව ගොඩනගන ඇඟිල්ය, අපේ පොද්ගලික, එනම් ආත්මිය නිගමන විශ්වාස, අගති, යනාදියෙන් නිදහස් විය යුතු අතර, විද්‍යාත්මක දේශපාලන දැනුම පර්යේෂකයාගේද ආත්මිය/ පොද්ගලික නිගමනවලින් නිදහස් විය යුතු ය යන මූලධර්මය යි.

එසේ ම සමාජ දේශපාලන ප්‍රපාදන පිළිබඳ ව අප ගොඩ නගන දැනුම සහ නිගමන, වට්නාකම් වනිශ්චයන්ගෙන් තොර (value free) විය යුතු ය.

යමිකිසි ප්‍රපංචයක් ගැන අධ්‍යයනය කරමින් එහි
හොඳ/නරක, යහපත /අයහපත ගැන විනිශ්චයයන්
ඉදිරිපත් නොකළ යුතු අතර, ආනුහවික සහ වාස්ත්වික
දත්ත සහ සාක්ෂාත් මත පමණක් පදනම්ව විශ්ලේෂණ,
නිරීක්ෂණ සහ නිගමන ගොඩනගා ගැනීම කළ යුතුය.

මෙහි ඇති මූලධර්මය නම් “වට්නාකම්” විනිශ්චයන්ගේන්
නිදහස් ඇත්තා විද්‍යා විධිකුමයෙන් සමාජ විද්‍යාවන්ට පැමිණි
මූලධර්මයකි.

විද්‍යාත්මක ප්‍රවේශය සහ ව්‍යුහවාදය

දේශපාලන විද්‍යාවේ ව්‍යුහවාදය (Behaviourism/ Behaviouralism) යනු පුද්ගල දේශපාලන ව්‍යුහට අධ්‍යයනය කිරීම සිය ප්‍රධාන විද්‍යාත්මක ප්‍රස්තුතය බවට සැලකු දේශපාලන විද්‍යා විෂය බාරාව යි.

1920 ආරම්භ වූ මෙය 1930 සහ 1940 දිගින් වලදී වඩා ප්‍රච්‍රිතව දේශපාලන න්‍යාය පත්‍රයට කළ බලපෑම කොතේක්ද යන් එම මැදිහත් විම “ව්‍යුහවාදී විප්‍රේච්‍ය” (Behavioural Revolution) යනුවෙන් 20 වන සියවසේ දේශපාලන විද්‍යාවේ විකාශනය පිළිබඳ ඇති වෘත්තාන්තවල ප්‍රකාශ කෙරීණි.

ව්‍යුහවාදී ප්‍රවේශයේ ප්‍රධාන තර්කය මෙසේ ය. ආනුහවික අධ්‍යයනයට ලක්කළ හැකි දේශපාලන ප්‍රපාඨය නම් සමාජයේ තනි තනි පුද්ගලයන්, දේශපාලන ක්‍රියාවලිය තුළ ක්‍රියාකරන ආකාරය, එනම් දේශපාලන ව්‍යුහ සහ එම ව්‍යුහවන්ට බලපාන සාධක යි.

පුද්ගලයේ දේශපාලන ක්‍රියාවලියට සහභාගී වෙති. දේශපාලන නිරණ ගනිති. තම දේශපාලන වර්යාවට බලපාන දේශපාලන විශ්වාස සහ මත ඔවුන්ට තිබේ. ඒවා වනාහි දේශපාලන වර්යාව යි. එම වර්යා ආනුහවික පර්යේෂණායට ලක් කළ හැකි ය. එම ආනුහවික පර්යේෂණ මගින් ප්‍රමාණාත්මක දත්ත ලබා ගත හැකි ය.

උදාහරණ :-

මැතිවරණයක දී ජ්‍යෙෂ්ඨායකයන් ජ්‍යෙෂ්ඨය දීම පිළිබඳ ව ආනුහවික හා ප්‍රමාණාත්මක දත්ත පහසුවෙන් ලබා ගත හැකිය. එම දත්ත යේතු/ පුරුෂ, අධ්‍යාපන මට්ටම, වෘත්තීය, ග්‍රාමීය/නාගරිකතාව, වයස් මට්ටම, ආදි වශයෙන් වර්ගීකරණය කළ හැකි ය. ඒ මත බාහෝනා දත්ත විශ්ලේෂණය කරමින් වර්යා රටා, ප්‍රවණතා, ගති ලක්ෂණ සංඛ්‍යාත්මක දත්ත ඔස්සේ (වගු, ප්‍රස්ථාර, ප්‍රතිගෙ ආගුරෙයෙන්) නිරාවරණය කරගත හැකි ය.

වර්යාවාදයේ මැත කාලීන ප්‍රවත්තා

වර්යාවාදී අධ්‍යයනයේ මැත කාලීන ප්‍රවත්තාවය වූයේ පුරවැසියන්ගේ දේශපාලන සහභාගිත්වය (Political Participation) පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මෙය දී ආනුහාවික පරියෝගීතා මගින් අධ්‍යයනය කළ හැකි ක්‍රියාදාමයකි. ඇමරිකානු වර්යාවාදීන් මැත කාලීන ව මේ පිළිබඳ ව බෙහෙවින් උනන්දුවක් දක්වා ඇත.

වර්යාවාදය 1920 දැකකෝද ආරම්භ වී 1950 - 60 දැකවල දී එහි අධිපති බාරාව බවට පත් වුව ද 1970 දැකවල පසුබැංමට ලක් විය.

ප්‍රථම තිබූ විවේචනයක් වූයේ , දේශපාලන වර්යාව පමණුක් අධ්‍යයනය කිරීම යන්න අවධාරණය කිරීම නිසා දේශපාලන විග්‍රහයේ විෂය පරිය අතිශයින් පටු වීමට එය තුළු දැන් බව දි.

දේශපාලන වර්යාව දේශපාලනයේ එක් පැතකිඩක් පමණුක් නිසා අනෙක් පැතකිඩ තොසලකා හැරීම දේශපාලනයේ වැදගත් ම අංග දේශපාලන අධ්‍යයන නයාය පත්‍රයන් ඉවත් කිරීමක් බවට පත් විය.

ඒ අනුව 1970 දෙකයේ දී වර්යාවාදී ප්‍රවේශයේ වැදගත්කම අඩුවෙමින් දාර්ශනික , චේතිභාසික සහ සමාජ විද්‍යාත්මක ප්‍රවේශවල වැදගත්කම යළින් මත්වන්නට විය.

මේ වෙනසන් සමඟ වර්යාවාදය 1970, 80 දෙකවල දී පශ්චාත් වර්යාවාදී (Post- Behavioral) අවධියකට සම්පූජ්න විය. මේ අවධියේ වූ තවත් ප්‍රවණතාවක් වන්නේ ආනුහවික හා ප්‍රත්‍යක්ෂ මූලවාදී දේශපාලන ගුරුකුලයේ ආධිපත්‍යය බිඳ වැටෙන්නට විමයි.

මේ වෙනස කෙරෙහි මාක්ස්ච්වාදී - නව මාක්ස්ච්වාදී - ලිබරල්, දාර්ශනික - ස්ත්‍රීවාදී සහ පශ්චාත් නුතනවාදී බාරා වෙතින් එල්ල වූ අනියෝග ද තීරණාත්මක විය.

දේශපාලන අර්ථ ගැස්ත්‍රිය ප්‍රවේශය.

දේශපාලන අර්ථ ගැස්ත්‍රිය ප්‍රවේශය (Political Economy Approach) වර්තමානයේ සම්පූර්ණයෙන්ම අනන්‍ය වී තිබෙන්නේ මාක්ස්වාදී න්‍යාය හා ප්‍රවේශය සමඟ ය.

19 වන සියවසේ යුරෝපයේ බිහිවු වින්තනයක් වූ මාක්ස් වාදයේ දාර්ණික, ආර්ථික විද්‍යාත්මක, දේශපාලන සහ සමාජ විද්‍යාත්මක පැතිකඩ තිබේ.

දේශපාලන අර්ථ ගැස්ත්‍රිය යන සංකල්පය මුළුන් ම නාවිත වූයේ 18 වන සියවසේ යුරෝපීයවින්තකයන් අතර ය.

- භාණ්ඩ නිෂ්පාදනය
- වෙළෙඳාම
- ජාතික ආදායම

යන ආර්ථික ක්‍රියාවලිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ ද සම්බන්ධ වන ආකාරයන්, ආර්ථික ක්‍රියාවලියට ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල බලපෑමත් අධ්‍යාපනය කිරීම එහි මුළු කාලීන න්‍යාය පත්‍රය විය.

මෙම වින්තනයේ ප්‍රධාන නියෝජිතයන් වූවෝ

- ආචම් ස්මීත්
 - බේවිඩ් රිකාබෝ
 - ජෝන් ස්ට්‍රුවරි මිල්
 - තොමස් මල්ට්‍රෑතස්
- යන අය යි.

කාල්මාක්ස් දේශපාලන ආර්ථිකාස්ත්‍රය පිළිබඳ මෙම සාම්ප්‍රදායික වටහා ගැනීම වෙනස් කෙලේ ය. කාල්මාක්ස් ගේ විග්‍රහයේ දක්නට ලැබුණු නව සහ විශේෂ ලක්ෂණයක් වූවේ ආර්ථික ක්ෂේත්‍රය ගැන ගැඹුරින් හඳාරන අතර ම 19 වන සියවසේ දේශපාලන ආර්ථිකාස්ත්‍රයන් නොකළ ආකාරයේ න්‍යායක් පද්ධතියක් (a theoretical system) ගොඩනැගීමයි.

එම ප්‍රවේශය “ලේතිහාසික තොතක්වාදය” (historical materialism) යනුවෙන් හැඳින්වේ. එය මනුෂය ඉතිහාසය, සමාජ ව්‍යුහය, ආර්ථිකය, දේශපාලනය සහ වින්තනය යන මේවා සමස්තයක් ලෙස සලකා, එම සමස්තයත්, එහි එකිනෙක පැති සහ සමස්තය අතර ඇති සම්බන්ධතාත් අධ්‍යාපනය කිරීම සඳහා යෝජ්නා වූ න්‍යායික හා විධිතුම ප්‍රවේශයකි.

මෙම පේනිභාසික නොතකිවාදී ප්‍රවේශයේ ප්‍රධාන නයායකි අංගෝපාංග කිහිපයකි. ඒවා නම්,

- I. මත්‍යුහා සමාජය අධ්‍යයනය කිරීමේ දී අප ඒ සඳහා ප්‍රවිෂ්ට විය යුත්තේ, මූලි සමාජය ම සමස්තයක් (totality) ලෙස සලකාගෙන ය. “සමාජ සැකැස්ම” (social formation) යනු මෙම සමාජ සමස්තය හැඳින්වීමට යොදාගත් නයායික සංකල්පය යි.
- II. සමාජ සැකැස්මක් මූලික වශයෙන් තල / මට්ටම දෙකකින් සමන්විත ය. ඒවා නම්
 - a. ආර්ථික පදනම (economic base)
 - b. සමාජ, දේශපාලන, සංස්කෘතික මතවාදී යන මේවායින් සමන්විත උපරි ව්‍යුහය (superstructure) යන මේවායි.
- III. සමාජ සැකැස්මේ උපරි ව්‍යුහයේ - එනම් සමාජ දේශපාලන, සංස්කෘතික හා මතවාදී ක්ෂේත්‍රවල-සිදුවන පරිවර්තන සහ වෙනස් වීමි, එකිනෙකින් ස්වාධීනව, නුදුකලා ව සිදුවන වර්ධන ම නොවේ. ඒවාට යම්කිසි ස්වාධීන පැවැත්මක් තිබිය හැකි වුවත්, අවසාන විග්‍රහයේ දී එම වෙනස්කම් සිදු වන්නේ ආර්ථික පදනමේ සිදුවන ක්‍රියාකාරිත්වයට සහ පරිවර්තනයන්ට ප්‍රතිචාර වශයෙන් සහ ඒවායේ ප්‍රකාශන ලෙසට යි.

IV. ආර්ථික, සමාජ, සහ දේශපාලන පරිවර්තනයේ මූලික ගතිකත්වයක් වන්නේ, ඔහු ම සමාජයක පවතින ‘පන්ති අරගලය’ (class struggle) හි. එය වූ කළී සමාජය විකිණීකරී පසුම්තුරු අනිලාප ඇති පන්තිවලට බෙදීමේ පතිච්චයකි. මෙම බෙදීම සිදු වන්නේ ද ආර්ථික හේතු අනුව ය. සමාජයේ ආර්ථික සම්පත්වලට හිමිකම තිබේම හෝ නොතිබේමත් පන්ති විහේදනයේ පදනම හි. පන්ති අරගලය සිදු වන්නේ ආර්ථික බලය හිමි සහ අනිම් පන්ති අතර ය.

මෙම මූලික මාකස්වාදී න්‍යායික අඩහස් පදනම් කර ගෙන දේශපාලන අර්ථාස්ථීය ප්‍රවේශය දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රයට පැමිණියේ ආනුහවික / ප්‍රත්‍යක්ෂමාලවාදී ව්‍යාවාදී දේශපාලන විද්‍යා ප්‍රවේශයට විකල්පයක් වශයෙනි.

දේශපාලන ආර්ථිකාස්ථීය ප්‍රවේශය අවධාරණය කළ
දේශපාලන විද්‍යාඟුන් ඉදිරිපත් කළ විද්‍යාත්මක/වර්යාවාදී
දේශපාලන විද්‍යාව පිළිබඳ විවේචන කිහිපයකි.

- I. වර්යාවාදී දේශපාලන විද්‍යාව සංඛැලීන් ම අධ්‍යාපනය
කරන්නේ දේශපාලනයේ අභ්‍යන්තරීය නියම, හරාත්මක තේමා
නොව, එහි මත්පිට ප්‍රකාශන ය.
- II. වර්යාවාදී දේශපාලන විද්‍යාව, දේශපාලනික වශයෙන්
ගතානුගතික ය.
- III. එයින් සිදු වන්නේ සමාජයේ දේශපාලන ව්‍යුහයන්
වෙනස් කිරීම, හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ නොව
ශේවා පවත්වාගෙන යෙම ය. එය පවත්නා අධ්‍යාපනී
බලයට සේවය කරයි.

මාක්ස්වාදී ආභාසය ලැබූ දේශපාලන අර්ථ කාස්ත්‍රය ප්‍රවේශයේ ආභාසය ලැබූ දේශපාලන වින්තකයන් ඉදිරිපත් කළ විකල්ප දේශපාලන විද්‍යා ප්‍රවේශයේ ලක්ෂණ සහ පැතිකඩ කිහිපයකි.

- I. දේශපාලන ප්‍රපංචයක් විග්‍රහ කිරීමේ දී විනි ඇති ආර්ථික, භා සමාජ පන්ති මුලයන්ද හඳුනාගෙන එම සමයේනය ආග්‍රිත ව තම විග්‍රහය ගොඩනගීම.
- II. දේශපාලනය, ආර්ථික හා සමාජ පන්ති යන සාධකවලින් තීරණය කරන බව පිළිගැනීම.
- III. දේශපාලනයේ ඇති මූලික (fundamental) තේමාවන් ලෙස බලය, ආධිපත්‍යය, පන්ති විශේෂනය, පන්ති ගැටුම, රාජ්‍යය, ආධිපත්‍ය විරෝධ සමාජ ප්‍රතිචාර යන මේවා සැලකීම.
- IV. දේශපාලන අධ්‍යයනය, සමාජ, දේශපාලන, ආර්ථික මතවාදී ආදි කෙශ්ටුවල පවත්නා ආධිපත්‍යධාරී බල ව්‍යුහයන් රුක්‍රිකල් විවේචනයට පාතු කිරීම ඉලක්ක කර ගැනීම.
- V. සමාජ, දේශපාලන පරිවර්තනය සඳහා විවාරාත්මක දේශපාලන අධ්‍යයනය කැප විය යුතුයැයි විශ්වාස කිරීම.

සමාජ විද්‍යාත්මක ප්‍රවේශය.

සමාජ විද්‍යාව (Sociology) දේශපාලන විද්‍යාවට ඉතා සම්පූර්ණ විෂයයකි. මේ විෂය දෙක එකිනෙකින් වෙන් වුයේ 19 වන සියවසේ ඇමරිකානු විශ්ව විද්‍යාලවලදීය. 20 වන සියවසේ මුළු එම වෙන් වීම තහවුරු වුවත් එම විෂය දෙක අතර අන්තර්සම්බන්ධතා අද ද පවතී.

“දේශපාලන සමාජ විද්‍යාව” (Political sociology) යනු දේශපාලන හා සමාජ විද්‍යා ප්‍රවේශ අතර ඇති අනෙකාන්ත්වය පිළිගැනීම මගින් ගොඩ නැගුණු දේශපාලන විද්‍යාවේත් සමාජ විද්‍යාවේත් ඇති උපකෘෂණයකි.

දේශපාලන විද්‍යා අධ්‍යාපනය සහ විග්‍රහය, සමාජ විද්‍යාවේ න්‍යාය, ප්‍රවේශ සහ විධි ක්‍රම ආදියෙන් බෙහෙවින් පල ලබා ඇත. එමෙන් ම 19 වැනි සියවසේ සහ විසි වැනි සියවසේ මුළු අවධියේ එම විෂය ක්ෂේත්‍ර දෙක පැවතීයේ එකිනෙකට සම්බන්ධ ව ය.

20 වන සියවසට පෙර සිටි, ඔගස්ත් කොමිත්, කාල් මාක්ස් සහ මැක්ස් වෙබර් යන වින්තකයේ නූතන දේශපාලන විද්‍යාවේ මෙන් ම සමාජ විද්‍යා න්‍යායයේත්, විධි ක්‍රමයේත් පූර්ගාමීතු ය.

20 වන සියවස මැද නාගයේ දී ඉතා බලපෑම් සහගත පර්යේෂකයන් පිරිසකගෙන් සමන්විත වූ ගැනක්ගර්ටි ගුරුකුලය විසින් පර්යේෂණාය කරන ලද කෙත්තුය සමාජ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව යන විෂය දෙකට ම සම්බන්ධ ඒවා විය.

දේශපාලන විද්‍යාවට සමාජ විද්‍යාවන් සහ මානව විද්‍යාවන ලදා ආත්ම ආභාසය දේශපාලන විද්‍යාවේ විධිතුම සහ න්‍යායික පරිමාව යන අංශ දැකෙහි ම දැකිය හැකි ය.

තේමාන්මකව සමාජ විද්‍යා අධ්‍යයනය සමන්විත වී තිබෙන්නේ සමාජ ව්‍යුහය, සමාජ සංවිධාන, සමාජ ඒකක, මනුෂ්‍යයා සහ සමාජය අතර සම්බන්ධතා, සමාජ ස්තරායනාය, සමාජ පරිවර්තනය සහ ඒ සියල්ලම සම්බන්ධ ව සිදු වන මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම අරමුණු කරගෙන ය.

සමාජ විද්‍යාවේ ම උපවිෂය කෙශේතුයක් වන මානව විද්‍යාව උනන්දුව දක්වන්නේ සමාජ, සංස්කෘතික ආගමික ආදි සහ්දීර්හයන් මගින් වචාන් සමීප ව මනුෂයාගේ සමාජ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට ය.

දේශපාලන විද්‍යාවේ අධ්‍යයනය කරන සමහර ගැටුලු සහ තේමා පිළිබඳ ව සමාජය ආශ්‍රිතව ප්‍රභූල් හා ගැමුරු අවබෝධයක් ලබාගැනීමට ඉහත දැක්වූ සමාජ විද්‍යා හා මානව විද්‍යා ප්‍රවේශ ඉතා ප්‍රයෝග්‍යනවත් වේ.

ලුණුහරණ :-

දේශපාලන පක්ෂ යනු දේශපාලන විද්‍යා අධ්‍යයනයේ තේමාවකි. දේශපාලන විද්‍යාදූයන් පක්ෂ ගැන සාම්ප්‍රදායික ව අධ්‍යයනය කළේ,

- පක්ෂවල වැඩපිළිවෙළ
- මැතිවරණ ප්‍රකාශන
- පක්ෂවල ඉතිහාසය
- පක්ෂ නායකයන් කරන කරා
- ප්‍රවත්පත් වාර්තාවලින් ලැබෙන තොරතුරු
- පක්ෂ නායක සම්මුඛ සාකච්ඡා පදනම් කොට ගෙන ය.

මේවා සමාජය තුළ ක්‍රියා කරන ආකාරයේ ඉතා වැදගත් පැත්තිකඩවල් ය. එහෙත් ඒ මගින් දේශපාලන පක්ෂ ගැන සම්පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් නොකෙරේ.

දේශපාලනය සහ දේශපාලන පක්ෂ යන්න සමාජයේ ක්‍රියාත්මක වන ආකාරය තේරේම් ගැනීමට අපට සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක ප්‍රවේශ බෙහෙවින් ප්‍රයෝගනවත්ය.

දේශපාලනයට පුරුවැසියන් සහභාගි වන්නේ ඇයි? ග්‍රාමීය හා ප්‍රජා මට්ටමෙන් දේශපාලන පක්ෂවල බලය තිබෙන්නේ කා සතු ව ද? ධනය, කුලය, පවුල් පසුබිම, ස්ත්‍රී පුරුෂ හාවය යනාදි සාධක පුරුවැසියන්ගේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කෙසේද? දේශපාලනය සහ දේශපාලන පක්ෂ ප්‍රජාව අතර සංස්කීර්ණ ලෙස පවතින සඛ්‍යතාව අවබෝධ කරගන්නට නම් අපට මෙවැනි ප්‍රග්‍රන්වලට පිළිතුරු සොයා ගැනීම අවශ්‍ය වේ.

එහෙත් ඒ සඳහා ප්‍රවේශයක් හා විධික්‍රම අවශ්‍ය ය. දේශපාලන විද්‍යාදෙශන්ට සමාජවිද්‍යා හා මානව විද්‍යා ප්‍රවේශ බෙහෙවින් විලදාය ලෙස හාවිත කළ හැකි ය.

ස්ත්‍රීවාදී ප්‍රවේශය

දේශපාලන හා සමාජ අධ්‍යයනයට විශාල බලපෑමක් කළ ස්ත්‍රීවාදී ගාස්ත්‍රීය බාරාවක් බවට පත් වූයේ 1970 දැකගේද ය. එය ස්ත්‍රීවාදී ගාස්ත්‍රීය බාරාවේ ද ප්‍රධාන පැතිකඩක් වෙයි. ස්ත්‍රීවාදී ප්‍රවේශය දේශපාලනය පිළිබඳ ව අත්මුලික ප්‍රශ්න කිරීමක් සිදුකළා පමණක් නොව ‘දේශපාලනය’ යන සංකල්පයේ අර්ථය පවා සංවර්ධනය කිරීමට සමත් විය.

දේශපාලන විග්‍රහයේද ස්ත්‍රීවාදී පර්යාලෝකයෙන් ආහාසය බා මතු කරන ප්‍රශ්න සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාවේ ඇතැම් ප්‍රශ්නවලට වඩා වෙනස් ය.

දානාගර්තා වශයෙන්

- I. දේශපාලනය යන කෙළෙනුයෙන් ස්ත්‍රීන් බැහැර කර තිබෙන්නේ ඇයි?
- II. දේශපාලනය පුරුෂයන්ගේ කෙළෙනුයක් බවට පත් කර තිබීම තව දුරටත් පිළිගත යුතු ද?
- III. සමාජය වේතිහාසික වශයෙන් ස්ත්‍රීන් ද්වීතීය තත්ත්වයට, ආන්තිකකර්තායට, පීඩාවට, සහ වෙනස්කම් කරනු ලැබීමට හාජනය කර තිබෙන්නේ ඇයි? එසේ කිරීම තව දුරටත් පවත්වාගෙන යා යුතු ද?

IV. ස්ත්‍රීන් පිඩනයට පත් කරන සමාජ, දේශපාලන,
සංස්කෘතික මතවාදී ව්‍යුහ මොනවා ද?

V. සමාජ හා මානව විමුක්තිය පිළිබඳ ලිඛරූවාදයේ සහ
සමාජවාදයේ පර්යාලෝක ප්‍රමාණාවත්ද? මෙවත් ප්‍රග්න
ගවේෂණය කිරීම මගින් ස්ත්‍රීවාදය විසින් දේශපාලන
හා සමාජ විග්‍රහයට නව න්‍යායික / සංකල්පමය ප්‍රහේද
ගණනාවක් ද එකතු කරනු ලැබේනු.

- ස්ත්‍රී පුරුෂ සමාජ හාවය (Gender)
- ස්ත්‍රී පුරුෂ ගුම විභ්ජනය (Male-Female division of labour&
- පිතා මුලිකත්වය (Patriarchy)
- ස්ත්‍රී පිඩනය (Women's oppression)
- පුරුෂ කේන්ද්‍රීයත්වය (Androcentrism)
- පුරුෂ ආධිපත්‍යය (Male domination)
- ස්ත්‍රී විමුක්තිය (Women's liberation)
යන සංකල්ප ඒවා අතර වැදගත් වේ.

දේශපාලන විද්‍යා අධ්‍යාපන විමර්ශනය සහ න්‍යාය ස්ත්‍රීවාදී ප්‍රවේශය වෙතින් වෙනස් වූ ආකාරය කෙටියෙන් මෙසේ දැක්විය හැකි ය.

- I. රාජ්‍යය, දේශපාලන බලය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, නිදහස, සමානාත්මතාවය, යුක්තිය, සාධාරණත්වය, අධිතිවාසිකම්, වෙනස්කම් කිරීම්, සුරාක්ෂණම, පීඩනය, විරෝධතාව, රාජ්‍ය ප්‍රතිපත්ති, පුරුවැසි භාවය යනා දී දේශපාලන විද්‍යාවේ එන අනිමුලික සංකල්ප සියල්ල ම, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය (Gender) යන ප්‍රහේදය ආගුරුයෙන් යළි විමර්ශනය කිරීම හා ඒවායේ විෂය පරියට ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය පිළිබඳ ප්‍රවේශය එකතු කිරීම.
- II. පන්තිය, ජාතිය, සමාජය, පුරුවැසියා යන දේශපාලන විද්‍යාවේ ඇති අනිමුලික අන්තර්ජාතා
- III. සංකල්ප අනරු, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය යන්න එකතු කිරීම.

- IV. දේශපාලනය යනු මහජන පරිමත්වලයේ (Public Sphere) සිදුවන ත්‍රියාවලියකි, යන ග්‍රීක දේශපාලන දාර්ණිකයින්ගෙන් ආරම්භ වූ අදහස වෙනස් කොට, පෞද්ගලික පරිමත්වලයද (Private Sphere) දේශපාලනය සිදුවන ක්ෂේත්‍රයක් බවට පිළිගැනීම.
- V. මනුෂය හා සමාජ විමුක්තිය (Emancipation) පිළිබඳ ව සාම්ප්‍රදායික ඉදිරි ද්‍රේශනයට ‘ස්ත්‍රී විමුක්තිය’ (Emancipation of Women) යන්න ද එකතු කිරීම.

අභ්‍යාස

නිඳුසුන් 1.

ප්‍රතිමානීය අධ්‍යාපනයේ නියැලීමු දේශපාලන වින්තකයන් දෙදෙනෙකු නම් කරන්න.

- I.
- II.

නිඳුසුන් 2.

පහත සඳහන් කෘති රචනා කරන ලද දේශපාලන වින්තකයේ කවරහු ද?

- I. සමූහාණ්ඩුව
- II. දේශපාලනය

ClassWork.LK